



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2312/70 - 2022 දෙසැම්බර් මස 31 වැනි සෙනසුරාදා - 2022.12.31

(රජයේ බලයකිට ප්‍රකිරීද කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය රජයේ නිවේදන

සුරාබදු ආයුපනත

අංක 07/2022 දරන සුරාබදු නිවේදනය

මත්පැන් සඳහා වූ සුරාබද්ද

කළුන් කළට සංයෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආයුපනතේ 22 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලපෑල ප්‍රකාර, මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රත්නා වික්‍රමසිංහ වන මම, 2023 ජනවාරි 03 වැනි දින සිට බලපෑලැත්වන පරිදි ;

- (1) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපෑලන් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් පන්දහසක් (රු. 5,000.00) වන බද්දක් අය විය යුතු යැයි ද;
- (2) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපෑලන් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ ඉක්ෂ්පාක, තල්, පොල් සහ පදමිකල අරක්කු මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් පන්දහස් තුන්සිය පනහක් (රු. 5,350.00) වන බද්දක් අය විය යුතු යැයි ද ;
- (3) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සඳු "විදේශීය" ස්මීතු මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් පන්දහස් පන්සියයක් (රු. 5,500.00) වන බද්දක් අයවිය යුතු යැයි ද;
- (4) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලන් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන බාහා මත්පැන් ලේඛලයේ සඳහන් නිරපේක්ෂ සැර සියයට පහකට (5%) වඩා අඩු වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන / නිෂ්පාදනය කරනු ලබන සැම ලිටරයකට ම රුපියල් තුන්දහස් තුවසිය හැටක් (රු. 3,960.00) වන බද්දක් අයවිය යුතු යැයි ද;
- (5) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලන් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන බාහා මත්පැන් ලේඛලයේ සඳහන් නිරපේක්ෂ සැර සියයට පහක් (5%) සහ රේට වැඩි වන්නේ නම් එසේ නිකුත් කරනු ලබන / නිෂ්පාදනය කරනු ලබන සැම ලිටරයකට ම රුපියල් භාරදහස් එකසිය පනහක් (රු. 4,150.00) වන බද්දක් අයවිය යුතු යැයි ද;



- (6) රා හෝ වෙනත් කිසියම් ධාන්ත වර්ගයකින් සැදු මත්පැන් හැරුණුකොට තාල වර්ගයේ ගසකින් හෝ වෙනත් ඕනෑම පැලැටියකින් ලබා ගන්නා ස්වභාවික නිෂ්පාදන ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් තුන්හේස් තුවසිය හැටක් (රු. 3,960.00) වන බද්දක් අයවිය යුතු යැයි ද ;
- (7) මධ්‍යසාර ප්‍රතිගතය 18%ට අඩු දේශීය ගාක දුව්‍ය හෝ ගාක නිෂ්පාදන හෝ දේශීය පානීය සත්ත්ව කිරී මගින් හෝ පමණක් ආසවනය කිරීමෙන් බැහැර ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නා වූ මත්පැන් සඳහා මධ්‍යසාර සැම ලිටරයකටම රුපියල් තුන්හේස් අඡුවක් (රු. 1,080.00) වන බද්දක් අය විය යුතු යැයි ද ;
- (8) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සැදු කිරී පොනසා මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් දෙන්හස් හත්සීය පනහක් (රු. 2,750.00) වන බද්දක් අයවිය යුතු යැයි ද ;
- (9) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සැදු සයිඩර් ලේබලයේ සඳහන් නිරපේක්ෂ සැර සියලුට හතරකට (4%) නොවැකි මත්පැන් මධ්‍යසාර සැම ලිටරයකට ම රුපියල් තුන්දහසක් (රු. 3,000.00) වන බද්දක් අයවිය යුතු යැයි ද ;
- (10) ඉහත (1) සිට (9) දක්වා නිශ්චිතව සඳහන් කර ඇති බද්ද, අපනයනය කරනු ලබන මත්පැන් කවර ප්‍රමාණයක් සම්බන්ධයෙන් වුව ද එකී බද්ද අය නොකළ යුතු යැයි ද ;
- (11) ඉහත අයිතම (4) සහ (5) යටතේ නිශ්චිතව සඳහන් කර ඇති බද්ද, යම් විදේශීය රටක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින යම් තානාපති දුන මෙශ්බලයකට ප්‍රයෝගනය සඳහා නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ලද මත්පැන් ඕනෑම ප්‍රමාණයක් සඳහා කළ යුතු ගෙවීම් ඒ තානාපති දුන මෙශ්බලයේ විදේශීය ගිණුම්වලින් කරනු ලැබේ නම් ඒ මත්පැන් ප්‍රමාණය වෙනුවෙන් ඉහත කි බද්ද අය නොකළ යුතු යැයි ද ;

2019 දෙසැම්බර් 03 දිනැති අංක 2152/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පල කරනු ලැබූ අංක 09/2019 දරන සුරාබදු නිවේදනය හා 2021 නොවැම්බර් 12 දිනැති අංක 2253/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පල කරනු ලැබූ අංක 11/2021 දරන සුරාබදු නිවේදන මෙයින් අවලංගු විය යුතු යැයි ද, නියම කරමි.

රතිල් විකුමසිංහ,  
මුදල්, ආරථික ස්ථායිකරණ හා ජාතික  
ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

2022 දෙසැම්බර් මස 31 වැනි දින,  
කොළඹ 01,  
මුදල්, ආරථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 01-1071